

2019.05.28 වන දින පෙ.ව. 10.00ට සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 6. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 7. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 8. ගරු කාරක සභික - ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා මැතිතුමිය
- 9. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

සභාගී නොවූ

- 1. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එස්. ඔල්ගා අතුකෝරල මැතිතුමිය
- 2. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී. සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය

සභාගී වූ නිලධාරීන්.

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලකොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 6. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 7. කාර්යභාර නිලධාරී- කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 8. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 9. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී. ජනදාස මයා.
- 10. තාක්ෂණ නිලධාරී -කොස්ගම - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 11. ආදායම් පරිපාලක - කොස්ගම - එච්.ඒ.ඩී.එස්. ප්‍රියන්ත මයා
- 12. ආදායම් පරිපාලක - කහහේන - වන්දිම ජයලාල් රත්නෙත්ති මයා.
- 13. ආදායම් පරීක්ෂක - හංවැල්ල - නලීන් විමලසිරි මයා
- 14. ආදායම්/සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - එන්.ආර්. ඉදුනිල් ප්‍රියන්ත මයා
- 15. සෞඛ්‍ය පරීක්ෂක - මාවතගම - ඩී.අයි.ආර්. හෙට්ටිගේ මයා.
- 16. සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 17. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - එම්.කේ.ඩබ්. මල්කාන්ති මිය.
- 18. ප්‍රාදේශීය පරිසර නිලධාරී - ජේ.එම්.එස්.පී. ජයලත් මයා
- 19. අඩවි වන නිලධාරී- කහහේන - බී. උපුල් කුමාර මයා

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුවකාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (02) යටතේ දැක්වෙන “කොස්ගම විලේප් නේවාසික භූමි ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන පොලිතින් කර්මාන්ත ශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමට, 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට හා එල දරන ගස් හා ගස් අතු කපා ඉවත් කිරීමට විරෝධතාවය දැක්වීම.” යන හිසින් යුතුව කොස්ගම, කොස්ගම විලේප්, නො. 262/18 හි පදිංචි එච්.එම්.ඒ. කුමාර මහතා විසින් 2018.09.06 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාලව 2019.03.14 දින සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී කර්මාන්තශාලා හිමිකරු විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන තිබූ නමුත්, මහජන පීඩා පවතින බවට ප්‍රදේශවාසීන් කරුණු ඉදිරිපත් කළ බැවින් දෙපාර්ශවයේම කරුණු සලකා බලා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන් සමඟ 2019.05.21 දින සාකච්ඡාවක් පැවැත්වූ අතර 2019.05.13 දින මධ්‍යම පරිසර අධිකාරිය, අධ්‍යක්ෂ (බ.ප.) විසින් ඔබ වෙත එවන ලද ලිපියේ සඳහන් කොන්දේසි ඉටුකර අදාල ආයතනය වෙත දැනුම්දෙන ලෙසත් සාකච්ඡාවේදී දැනුම් දුන් පරිදි එම ලිපියේ කොන්දේසි අංක 03 අනුව වහාම ක්‍රියාත්මක වන සේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි අංක 1.2 ට අදාලව ප.ව. 6.00 සිට උදෑසන 6.00 දක්වා කාලය තුළ කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය නවත්වන ලෙස කර්මාන්තශාලා හිමිකරු වන ජයශාන්ත විජේසිංහ මහතා දැනුවත් කරන ලදී.

2. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01– (04) යටතේ දැක්වෙන වග, නෙළුවත්තුව, නො. 200/2 හි පදිංචි ඩබ්.ඩී. වන්දිකා සමන්මලී මහත්මිය විසින් “කළුගල් කොරියක් ආරම්භ කිරීමට විරුද්ධවයි.” යන හිසින් යුතුව 2018.12.06 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

3. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01– (07) යටතේ දැක්වෙන “නිවාස හතක අපවිත්‍ර ජලය මාගේ නිවස අසල කාණුවට බැහැර කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව කොස්ගම, සාලාව, අංක 23/1 හි පදිංචි කේ.ඒ.එස්.සී. ජයසිංහ මහතා විසින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහින් අදාල පාර්ශවකරුවන් දැනුවත් කිරීමටත් තීරණය කරන ලදී.

4. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01– (08) යටතේ දැක්වෙන “ශ්‍රී මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම යන ස්ථානයේ පවත්වාගෙන යන අනවසර වාහන නඩත්තු කිරීමේ හා පින්තාරු කිරීමේ මධ්‍යස්ථානය සම්බන්ධව” යන හිසින් යුතුව ප්‍රදේශවාසීන් විසින් 2019.01.20 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සමඟ 2019.05.21 දින සාකච්ඡාවක් පැවැත්වූ අතර අදාල අනෙකුත් ආයතනයන්හි නියෝජිතයින් සමඟ නැවත 2019.06.03 දින පෙ.ව. 11.00 ට සාකච්ඡාවක් පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.

5. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (09) යටතේ දැක්වෙන කොස්ගම, අකරවිට, අංක 155/2 හි පදිංචි ආර්. එච්. අල්මේදා මහතා විසින් “තලගල මහත්මාගේ මිරිස් මෝල නිසා මා හට සිදුවී ඇති පරිසර හානිය සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.02.14 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව පැමිණිලිකරු පමණක් මේ සඳහා විරෝධය දක්වන බැවින් 2019.06.03 දින ස්ථානීය පරීක්ෂාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

6. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (13) යටතේ දැක්වෙන හංවැල්ල, පහත්ගම, හයිලෙවල් පාර, නො. 606/04 හි පදිංචි ඩබ්.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා විසින් “පරිසරයට හානිවන පරිදි අපවිත්‍ර ජලය බැහැර කිරීම සම්බන්ධව” යන හිසින් යුතුව 2019.01.15 දිනැතිව යොමුකරන ලද ලිපියේ පිටපත සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව අදාළ ස්ථානය පරීක්ෂා කර ලබාදෙන ලද උපදෙස් අනුව අපජලය ගලායාම නිවැරදි කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

7. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (13) යටතේ දැක්වෙන දෙල්ගහවත්ත ගම්වාසීන් විසින් “අපිරිසිදුව පවත්වාගෙන යනු ලබන ඌරු ගොවිපලක් සම්බන්ධව දැන්වීම” යන හිසින් යුතුව 2019.02.04 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය වී ඇති අතර එම අඩුපාඩු මධ්‍යම පරිසර වෙත දන්වා ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.
 - i. සීතාවක ප්‍රාදේශීය සභාවේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍ර ලබාගැනීමෙන් තොරව පවත්වාගෙන යාම.
 - ii. අපජලය ගලායාමට ඇති වළ ක්‍රමානුකූල නොවීම හා සියලු කොටුවල ජලය එයට යොමු නොවීම මඟින් අප ජලය බාහිර පරිසරයට ද ගලා යාම.
 - iii. පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය අක්‍රමානුකූලව බැහැර කිරීම.
 - iv. එළිමහනේ ඌරන්ගේ බොකු ආදිය තැම්බීම.

8. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (15) යටතේ දැක්වෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික පැමිණිල්ල - දැව ඉරුම්හල, කොස්ගහහේන, උග්ගල්ල, පාදුක්ක” යන හිසින් යුතුව 2019.01.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරී මහතා විසින් අදාළ බලපත්‍ර නිකුත් කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

9. 2019.03.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (16) යටතේ දැක්වෙන මහකන්ද, නැගෙනහිර, තුන්තාන, 444 හි පදිංචි ප්‍රදේශවාසීන් විසින් 2019.02.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් 2019.04.30 දින පෙ.ව. 10.00 ට පවත්වන ලද ස්ථානීය පරීක්ෂණ වාර්තාව අනුව නිවාස දක්නට නොලැබුණු බවත් විශාල රබර් වතුයායක් මැද පිහිටා ඇති අක්කර ½ ක පමණ මතුපිටට පෙනෙන ලෙස මතු වී ඇති කළුගලක් නිරීක්ෂණය වූ අතර එම කළුගල කැඩීම සඳහා අදාළ

ආයතනවල නිර්දේශ ලබාදී ඇති බැවින් බලපත්‍ර ලබාදීම ගැටලුවක් නොවන බවට නිර්දේශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් විරෝධතා ලැබී ඇති බැවින් නැවත මේ සම්බන්ධයෙන් 2019.06.03 දින පෙ.ව. 9.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.

- 10. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (16) යටතේ දැක්වෙන පුස්සැල්ලාව ප්ලාන්ටේෂන් ලිමිටඩ් ආයතනය විසින් “සාලාව වත්ත තුල ඇති කසල බැහැර කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.01.07 දිනැතිව යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය පරිපාලක මහතා විසින් අදාල වාර්තාව මෙතෙක් ලබාදී නොමැති බැවින් කොස්ගම සෞඛ්‍ය පරිපාලක මහතා මහින් ඉදිරි කාරක සභාව වෙත වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
- 11. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (17) යටතේ දැක්වෙන වග, හල්බරාව, කළුඅග්ගල, නො. 301/ඒ හි පදිංචි කේ.කේ. කුමුදු ක්‍රිෂාන්ත මහතා විසින් “සත්ව ගොවිපලක් පවත්වාගෙන යෑම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.11.14 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා භංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
- 12. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02– (02) යටතේ දැක්වෙන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් “නිරිපොල වසමේ ඌරු ගොවිපලවල් නිසා ඇතිවී ඇති පාරිසරික ගැටලු” යන හිසින් යුතුව 2019.03.14 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා භංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් අදාල ස්ථානය පරීක්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
- 13. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02– (03) යටතේ දැක්වෙන නිරිපොල, ලලන්ත නිලුෂ මාවත පීඩාවට පත් පිරිස විසින් “අනවසරයෙන් හා අන් අය පීඩාවට පත් කරමින් පවත්වාගෙන යන ඌරු ගොවිපලක් පිළිබඳවයි.” යන හිසින් යුතුව 2019.03.27 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා භංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් අදාල ස්ථානය පරීක්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
- 14. 2019.04.23 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (04) යටතේ දැක්වෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “ඌරු ගොවිපලක් නිසා සිදුවන පරිසර හානිය සහ මහජන පීඩා” යන හිසින් යුතුව 2019.02.15 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තා ලබාගැනීමට තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

- 1. භංවැල්ල, බදුවත්ත, ගෙපල්ලමුල්ල පාර, 209/3 හි පදිංචි ටී.ඒ. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් “ට්‍රොපිකල් ඇක්වා (පුද්ගලික) සමාගම මගින් ඇලට මුදාහරින අපවිත්‍ර ජලය සම්බන්ධව” යන

හිසින් යුතුව 2019.04.16 දිනැතිව එම සමාගම මහින් ඇතිකරන මසුන්ගෙන් ජනනය වන අපිරිසිදු ජලය ඇලට හා වෙල් යායට මුදා හැරීම නිසා ළිං වල ජලය අපිරිසිදු වන බවත් ප්‍රදේශවාසීන් මෙම ජලය ප්‍රයෝජනයට ගැනීම නිසා විවිධ ආසාදිත රෝගවලට මුහුණ දී බැවින් ඉතා ඉක්මණින් මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

2. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික පැමිණිල්ල කුකුළු ගොවිපල, හල්ගස්දෙණිය ජනපදය, දිද්දෙණිය, හංවැල්ල” යන හිසින් යුතුව අංක WP/CM/PSW/WP-C/0038/2019 යටතේ 2019.04.10 දිනැතිව මෙම ගොවිපල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව 2019.03.08 දින මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු දක්වමින් ගොවිපල තුළ ජනනය වන අපද්‍රව්‍ය පිළිස්සීම වහාම නවත්වන ලෙසත් අවට පදිංචිකරුවන්ට පීඩාකාරී තත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා නිවාස දෙසින් පිහිටි කුඩු හතරට නැවත සතුන් දැමීමෙන් වළකින ලෙස ද ඉතිරි කුඩුවල වහලයේ දිරාපත්වූ ස්ථාන සහ ආවරණ කටයුතු විධිමත් කරන ලෙසත් දක්වමින් මෙම ලිපියේ දින සිට දින 21 ක් ඇතුළත 2019 වර්ෂයට අදාළව සිතාවක ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් වෙළඳ බලපත්‍රයේ පිටපතක් සමඟ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන ලෙස කනම්පැල්ල, මිල්ලගහවත්ත, අංක 310 හි පදිංචි ජී.ඩබ්ලිව්.සී. සමන් පුෂ්පකුමාර මහතා වෙත දන්වා යවන ලද ලිපියේ පිටපත සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

3. කොස්ගම, රෝයල් ගාඩන්ස්, 502 4/5 හි පදිංචි එස්.රණසිංහ මහත්මිය විසින් “රතු නිවේදනයයි/ජලය බැස යන කාණු පද්ධතිය පිළිබඳ පැමිණිල්ල / 2017.01.08” යන හිසින් යුතුව 2019.04.09 දිනැතිව මෙම නිවසේ කුලියට පදිංචි වී සිටි අය 2018 නොවැම්බර් මස පදිංචිය හැරගිය බැවින් නිවස වසා දමා තිබූ බවත් මෙම මස අවසානයේ ඇය නැවත පදිංචියට පැමිණෙන බැවින් පරිශ්‍රය නිසි පරිදි තබා ගැනීමට කටයුතු කරන බවත් 2017.01.09 දින ජලය බැසයන කාණුව සම්බන්ධයෙන් ලිපියක් ලබාදුන් නමුත් මේ වනතෙක් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම මත දැන් එම තත්වය උග්‍ර වී ඇති නිසා ඇයට මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. පුවක්පිටිය, මිරිස්වත්ත, සිතාවක උයන පදිංචි නිවැසියන් විසින් “සිතාවක උයන පිටිසුම් මාර්ගයේ අනාරක්ෂිත ගස් කපා ඉවත් කර ගැනීම.” යන හිසින් යුතුව 2019.05.19 දිනැතිව සිතාවක උයන එවකට සෙලින්කෝ සෙල්නා සමාගම විසින් ඉඩම් කොටස් කර (පර්චස් 15, 17 බැගින්) විකුණන ලද වෙන්දේසි ඉඩමක් වන අතර එහි පිටිසුම් මාර්ගයේ දෙපස සිටුවා ඇති විශාල ගස් හේතුවෙන් පහත සඳහන් අපහසුතා මෙන්ම අඩුපාඩු ද සිදුවන බැවින් කඩිනමින් මෙම ගස් කපා ඉවත්කරදීමට

කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම ආදායම් පරීක්ෂක මහතාගෙන් වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- i. පිවිසුම් මාර්ගයේ කොන්ක්‍රීට් කර ඇති කොටස ගස්වල මුල් හේතුවෙන් පුපුරා යමින් පවතී.
- ii. මෙම ගස් විශාල වැඩි ඇති බැවින් ඒවායේ අතු සුළං වැස්සට විදුලි රැහැන් සමඟ ගැටීමෙන් ජීවිත අනතුරු ද ඇති විය හැකිය.
- iii. ගස් විශාල වෙමින් පැවතීම හේතුවෙන් වාහන ගමනාගමනයට මෙන්ම නවතා තැබීමට ද අවහිරතා මතුව ඇත.
- iv. අභ්‍යන්තර මාර්ගයේ දමා ඇති වීථි ලාම්පු ගස් හේතුවෙන් විදුලි ඵලිය ඇතට විහිදී නොයෑම නිසා එල රහිත වී ඇත.
- v. මෙම ගස්වල අතු විහිදී පවතින වදුල හේතුවෙන් හා ගස්වල කොළ මාර්ගය දෙපස වතුර බසින කාණු තුළට වැටී ඒවායේ කුණු පිරවීම නිසා කාණු වැසී ඇත.
- vi. මෙම කාණු අවහිර වීම නිසා වැසි ජලය පාර මැදින් ගලා බැසීම හේතුවෙන් පාර සේදී ගොස් කොන්ක්‍රීට් කර ඇති කොටස ද කැඩී යමින් පවතී.

5. පාදුක්ක, වෙරගල, බප/හෝ/ වෙරගල ඥානවිමල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් “ප්‍රදේශයේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ලබාගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.05.08 දිනැතිව පහත සඳහන් ගැටලු සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා සහ පාදුක්ක පොලිස් ස්ථානය දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

- i. පාසලට ඉතා ආසන්න ඉඩමකට කසළ බැහැර කිරීමට පටන්ගෙන ඇති නිසා උදය කාලයේ පාසල පුරා දුර්ගන්ධයක් හැමීම.
- ii. එම හේතුව නිසා පාසල අසල ජීවත්වන නිවැසියන්ගේ දරුවන් කිහිපදෙනෙකු මේ වනවිට ඩෙංගු රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටීම.
- iii. පුස්ඇලි ඔය ගල් ඒදණ්ඩ පාලම අසට කසළ හා අපද්‍රව්‍ය ගෙනවිත් දැමීම.
- iv. ගල් ඒදණ්ඩ අසල අනවසර ලෙස ත්‍රිරෝද රථ නැවතුම්පළක් පවත්වාගෙන යාම නිසා අනාරක්ෂිත පරිසරයක් ඇතිවී තිබීම හා දෙවරක් මාගේ නිවසට සොරුන් පැමිණීම සහ වර්තමානයේ මාගේ නිවසට ඉතා ආසන්නයේ ගල් ඒදණ්ඩ - අංගම්පිටිය මාර්ගයේ තැන් තැන හුදකලා ස්ථානවල වාහන නවත්වා තැබීම නිසා මාර්ගයේ ගමන් කරන්නන් හා පදිංචිකරුවන්ට අනාරක්ෂිත පරිසරයක් ගොඩනැගී ඇත.

6. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “කුකුළු ගොවිපල - අංක 70, පහල කොස්ගම, කොස්ගම” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FO/A40/18870/2018 යටතේ 2019.04.24 දිනැතිව මෙම ගොවිපල සම්බන්ධයෙන් 2019.03.11 දින කොස්ගම, පහල කොස්ගම, අංක 70 හි පදිංචි ජී.ඩබ්.පී. ගුණසිංහ මහතා වෙත සිතාවක ප්‍රාදේශීය සභාවට පිටපත් ද සහිතව යොමුකරන ලද ලිපියට අදාලව

මධ්‍යම පරිසර අධිකාරිය වෙත මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බැවින් ගොවිපල පුළුල් කිරීමට අදාළව සිදුකරන ලද ඉදිකිරීම් කටයුතු සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් අනුමැතීන් සමඟ සම්පූර්ණ කරන ලද පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම් පත්‍රයක් මෙම ලිපියේ දින සිට දින 14 ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත් අදාළ කාලය තුළ මෙම ලිපිය සඳහා ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව කර්මාන්තයක් පවත්වාගෙන යාම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව දක්වමින් යොමුකරන ලද ලිපියේ පිටපත සලකා බැලූ කාරක සභාව, මෙම ගොවිපල සඳහා මේ වනවිට පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කර ඇති බවට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරී මහතා කාරක සභාව දැනුවත් කරන ලදී.

7. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය, සුබර ගොවිපල, කන්දෙවත්ත, මාවල්ගම” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/10434/2014 යටතේ 2019.04.24 දිනැතිව මෙම ගොවිපල සම්බන්ධයෙන් 2019.03.01 දින මාවල්ගම, කන්දෙවත්ත, මාරගඟවත්ත පදිංචි ඩබ්.වී.පේ.ඩී. කුමාර මහතා වෙත සීතාවක ප්‍රාදේශීය සභාවට පිටපත් ද සහිතව යොමුකරන ලද ලිපියට අදාළව මධ්‍යම පරිසර අධිකාරිය වෙත මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බැවින් 2019.03.01 දිනැති ලිපියේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කර මෙම ලිපියේ දින සිට දින 14 ක් ඇතුළත දැනුම්දෙන ලෙසත් අදාළ කාලය තුළ මෙම ලිපිය සඳහා ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව කර්මාන්තයක් පවත්වාගෙන යාම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව දක්වමින් යොමුකරන ලද ලිපියේ පිටපත සලකා බැලූ කාරක සභාව, මෙම ගොවිපල සඳහා මේ වනවිට පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කර ඇති බවට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරී මහතා කාරක සභාව දැනුවත් කරන ලදී.

8. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “පාරිසරික පැමිණිල්ල - කුකුළු ගොවිපල, අංක 175 සී, දංකරමුල්ල, අංගමුව, පාදුක්ක” යන හිසින් යුතුව අංක WP/CM/PSW/WP-C/0078/2019 යටතේ 2019.04.26 දිනැතිව මෙම ගොවිපල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව 2019.02.08 දින මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු දක්වමින් මෙම ලිපියේ දින සිට දින 21 ක් ඇතුළත කුකුළු කුඩුවල වහල දිරාපත් වූ ස්ථාන පිළිසකර කර ආවරණ කළයුතු අතර ගෘහ පාලන තත්වය මනා ලෙස පවත්වා ගනිමින් ඇතිවිය හැකි පාරිසරික දූෂණ හා පීඩාකාරී තත්වයන් පාලනය සඳහා අවශ්‍ය කටයුතු සිදුකර 2019 වර්ෂයට අදාළව සීතාවක ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් වෙළඳ බලපත්‍රයේ පිටපතක් සමඟ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන ලෙස පාදුක්ක, අංගමුව, දංකරමුල්ල, අංක 175 සී හි පදිංචි ඒ. වාමිකා මහත්මිය වෙත දන්වා යවන ලද ලිපියේ පිටපත හා ඒ සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව ද සලකා බැලූ කාරක සභාව, මෙම ගොවිපල සඳහා සති දෙකක් ඇතුළත වෙළඳ බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන ලෙස පාදුක්ක, අංගමුව, දංකරමුල්ල, අංක 175 සී හි පදිංචි ඒ. වාමිකා මහත්මිය වෙත දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. විෂයභාර සංවර්ධන නිලධාරී විසින් 2019.05.13 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාල වශයෙන් දෛනිකව එකතුවන දිරන කසළ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමේ

අරමුණින් කොස්ගම ප්‍රදේශයේ සහ හංවැල්ල ප්‍රදේශයේ පිහිටුවා ඇති කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව 2019.06.30 වන දින අවසන් වීමට නියමිත බැවින් එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2019.07.01 දින සිට මාස 06 කින් දීර්ඝ කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

10. විෂයභාර සංවර්ධන නිලධාරී විසින් 2019.05.13 දිනැතිව සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාල වශයෙන් එකතුවන නොදිරන කසළ බේල් කිරීම සඳහා හංවැල්ල ප්‍රදේශයේ පිහිටුවා ඇති පොලිතින් කැට බේල් කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව 2019.07.31 වන දින අවසන් වීමට නියමිත බැවින් එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2019.08.01 දින සිට මාස 06 කින් දීර්ඝ කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

11. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින් “සිතාවක ප්‍රාදේශීය සභා ඩෙංගු මර්දන කණ්ඩායම් සඳහා අවශ්‍ය ටී ෂර්ට් ලබාදීම.” යන හිසින් යුතුව 2019.05.24 දිනැතිව ඩෙංගු මර්දන කණ්ඩායම් අදාල පරිශ්‍ර පරීක්ෂා කිරීමට යාමේදී නිවෙස් හිමියන් විසින් පෙර දිනයන්හි කිසියම් ගැටළුකාරී තත්වයන් ඇති කිරීමට උත්සාහ ගෙන ඇති නිසා දැනට උද්ගතව ඇති ආරක්ෂිත තත්වය ද සැලකිල්ලට ගෙන ප්‍රාදේශීය සභා ඩෙංගු මර්දන කණ්ඩායම් නිවාස පරීක්ෂාවට යාමේදී ඔවුන් හට නියමිත ටී ෂර්ට් ලබාදීම පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ටී ෂර්ට් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා ඉදිරි මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමු කිරීමට තීරණය කරන ලදී.

12. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හංවැල්ල විසින් 2019 අප්‍රේල් මස හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	07
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	2422
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	922
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	08
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	662
නිකුත් කළ නිවේදන ගණන	281
නඩු පැවරු ගණන	03
දඩ මුදල	රු. 6000 /-
ධූමායනය කළ සංඛ්‍යාව	04

2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් යොමු කරන ලද 2019 අප්‍රේල් මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	08
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3365
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	736
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	128
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	71
නිකුත් කළ නිවේදන ගණන	17
නඩු පැවරු ගණන	03
දඩ මුදල	රු. 9000/-
ධූමායනය කළ සංඛ්‍යාව	05

12. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2019 අප්‍රේල් මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිචක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණය කි.ලෝ	54240
02	නිෂ්පාදනය කළ කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	2700
03	අලෙවි කළ ප්‍රමාණය කි.ලෝ.	1935
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	1700
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	රු. 61,484/-

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2019 අප්‍රේල් මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	1755
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	11275
03	වීදුරු කි.ලෝ.	6756
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	-
05	ටින් බෙලෙක්ක කි.ලෝ	642
06	බියර් ටින් කි.ලෝ.	88
07	පෙට් බෝතල් කි.ලෝ	755
08	පොල් කටු කි.ලෝ	200
09	වීදුලි උපකරණ කි.ලෝ.	-
10	CFL බල්බ් කි.ලෝ	-

11	ගෝනි උර කි.ලෝ.	-
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	11840
	මුළු එකතුව	33311
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	රු. 38,700/-
14	ප්‍රතිවක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසළ ප්‍රමාණය කිලෝ.	62891


13. පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මඟින් පවත්වාගෙන යනු ලබන නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2019 වර්ෂයේ ජුනි මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහන් සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.


දිනය	ආවරණය කරනු ලබන නිලධාරී වසම්
2019.06.01	වලව්වත්ත, ජයවීරගොඩ
2019.06.08	වග නැගෙනහිර
2019.06.15	මාවතගම නැගෙනහිර
2019.06.22	අරුක්වත්ත දකුණ
2019.06.29	ඇස්වත්ත උතුර, මිරිස්වත්ත


03. සාකච්ඡා සටහන්.


1. ඌරු ගොවිපලවල් සඳහා වෙළඳ බලපත්‍ර ලබා දීමේදී ගොවිපල පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිර්දේශ බලපත්‍රය සඳහා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
2. ප්‍රාදේශීය සභාව මඟින් ශ්‍රමදාන වැඩසටහන් සිදුකරන අවස්ථාවලදී නිවෙස්වල අප ජලය කාණුවලට යොමුකර ඇති නිසා එම කටයුතුවල නිරතවන සේවක පිරිස අපහසුතාවයට පත්වන බැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කරන ලදී.
3. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ දිනවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සිදුකරන බවත් රටේ ආරක්ෂක තත්වය නිසා මෙම ඉවත්කිරීම් කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරී විසින් ප්‍රකාශ කර සිටි අතර අලුතින් කඩ ඉදිකිරීමට අවසර ලබානොදී දැනට පවත්වාගෙන යන කඩ සඳහා සහන කාලයක් ලබාදීමට හැකියාව ඇති ද යන්නත් මාර්ග පුළුල් කිරීමේදී එම කඩ ඉවත්කිරීමට කටයුතු කිරීම සුදුසු බවට සභාපතිතුමා විසින් කරුණු පැහැදිලි කරන ලදී.
4. පහළ හංවැල්ල කැලණි ගඟ අසල ඩැම් එක සකස් කර ඇති අතර ඒ සඳහා ස්තූතිය ප්‍රකාශ කර ඉතිරි කොටස සකස් කරදෙන ලෙස ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.
5. සතුන් ප්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් මස් අලෙවි කිරීමේදී අනුමත කර ඇති ඒවා පමණක් අලෙවි කිරීම කළයුතු බවත් මේවා සොයා බලන ලෙස ආදායම් පරීක්ෂක මහතා වෙත දන්වා සිටින ලදී.


අද දින පැවති පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් පරිසර හා පහසුකම් කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
.....

2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
.....

3. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා.
.....


4. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා.
.....

5. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය
.....

6. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
.....

7. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
.....

8. ගරු කාරක සභික - ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය
.....

9. ගරු කාරක සභික - සුනිල් රණසිංහ මැතිතුමා
.....

කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 01.30 ට නිමාවට පත් විය.

2019.05.28 වන දින,
සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී,